

දුරකථන
ත්‍රිත්‍යාලපේෂ
Telephone) 0112669192, 0112675011
) 0112698507, 0112694033
) 0112675449, 0112675280

තෙවළේ
පෙක්ස්
Fax) 0112693866
) 0112693869
) 0112692913

විදුල් තෙවළ
මින්නැගුෂල මුක්වරී
e-mail))

වෛත් ආයවිය
දික්කායාත්තාම්
website))

මගේ අංකය
නොතු ඇල)
My No.) CF/EXD/07/2022

ඡැබේ අංකය
ඉමතු ඇල)
Your No. :)

දිනය
තික්ති) 2022.07.28
Date)



සුවසිරිපාය
ස්වස්ථානාධිකාරී

SUWASIRIPAYA

සෞඛ්‍ය අමාත්‍යාංශය

ස්‍යාජාතාර් අමෙස්ස්

Ministry of Health

පොදු ව්‍යුත්‍යෙන් ලිපි අංක : 02-68/2022

පලාත් සෞඛ්‍ය උග්‍රෙක්ෂණය

නියෝජන අධ්‍යක්ෂ පනතාල් (මූල්‍ය පාතික රෝහල)

පලාත් සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂවරුන්,

රේඛිය අමාත්‍යාංශය සටහන ගැනීන යියුතුම රෝහල් අධ්‍යක්ෂවරුන්,

පුද්ගලික සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂවරුන්,

අදාළ ආයතන ප්‍රධානීන් වෙත,

හෙද දේවයේ II වැනි ග්‍රෑන්ඩ් නිලධාරීන් සඳහා වන

කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය - 2021

අංක 1837/8 හා 2013.11.19 දිනටි අතිවිශේෂ ගැයෙහි පැවත් පළ කරන ලද හෙද නිලධාරීන්ගේ දේවා ව්‍යවස්ථාවට අනුව හෙද දේවයේ II ග්‍රෑන්ඩ් පත්වී වකර තුනක් ගතවීමට පෙර සමත්වීය යුතු II වන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය දිංහල, දෙමල හා ඉංග්‍රීසි මධ්‍යවලින් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන දිනය, ස්වාන්තය හා වෙළාව පුවෙශ පැවත් සඳහන් කරනු ඇත.

02 සුදුසුම්

- II ග්‍රෑන්ඩ් අන්තර්ග්‍රහණය කර ඇති තෝරාක් කර ඇති හෙද නිලධාරීන්ට පමණක් මෙම විනාගය සඳහා අයදුම් කළ නැති.
- 2010.11.01 දිනට පැරණි හෙද දේවා ව්‍යවස්ථාවට අනුව II (ආ) බන්ධියේ වකර 06 ක සංඝ දේවා කාලයක් සම්පූර්ණ කළ හෙද නිලධාරීන් දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමත්වීමේ අවශ්‍යතාවයෙන් නිශ්චය් කරනු ලැබේ.
- අන්තර් කාලය වන 2010.11.01 සිට 2020.12.31 අනර කාලය තුළදී මුළු පත්වීමේ දින සිට වකර 5 ක සංඝ දේවා කාලයක් සපුරාලන හා පැරණි හෙද දේවා ව්‍යවස්ථාව අනුව II (ආ) බන්ධියේ උක්ස වීමට අවශ්‍ය අනෙකුත් දිගුවම සුදුසුම් සපුරාලන හෙද නිලධාරීන් වේ නම් කුවන් II ග්‍රෑන්ඩ් උක්ස සිරීමෙන් අනුරූප මෙම විනාගයට පෙනී සිටිමට සුදුසුම් ලබන්. ඔවුන්ට උක්සවීම් ප්‍රදානය කළ ලිපියේ සඳහන් දින සිට වකර 3 ක් දක්වා දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමත් වීමට සහන කාලයක් බව දෙනු ලැබේ.
- 2021.01.01 දිනෙන් පසු II ග්‍රෑන්ඩ් උක්සවීම නිලධාරීන් II ග්‍රෑන්ඩ් උක්ස වූ දින සිට වකර 03 ක් තුළ දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමත්වීම අනිවාර්ය වේ.

සයයු : අයදුම්පත් හාර ගෙන්න දච්චත දිනය වන 2022.09.23 දින වන මිට II ශේෂීයට පත්කර ඇඟුල පත්වීම් ලිපිය ලබා ඇති නිලධාරීන්ගේ අයදුම්පත් පමණක් මා වෙත එවිමට සටහුතු කරන්න.

03 අයදුම්පත්

මෙම වකුලේබ ලිපියේ අගට දැක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විසින් සකස් කරගත යුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මගින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (විනාග), සුවසිරිපාය, අංක 385, ප්‍රජා බද්දේශීලුම විමලවාංග ශ්‍රී මාවත, කොළඹ 10 යන ලිපිනයට 2022.09.23 දින හෝ රට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් විවිධ යුතුය. සෑම අයදුම්පත්ගෙන් දැක්වා ඇති තොරතුරු නිවැරදි බව ආයතන ප්‍රධානීය විසින් සහතික කළ යුතුය. තම අයදුම්පතා සමඟ චාජකාරී ලිපිනය හෝ පොදුගලුක ලිපිනය මියන ලද රු.45.00 ක් වටිනා මුද්දර ඇලවු 9" x 4" ප්‍රමාණයේ ලියුම් කවරයක් එවිය යුතුය. ප්‍රමාද වි ලැබෙන අයදුම්පත්ද, අකම්පුර්ණ හෝ වැරදි සහිත අයදුම්පත්ද කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සයයු : ආදර්ය අයදුම්පතෙහි ආකෘතියට අනුව අයදුම්පතුය A4 සඩායියක පළමු පිටුවේ අංක 01-04 දැක්වාත්, දෙවන පිටුවේ අංක 05-10 දැක්වාත් සකස් කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල තොටෙන සියලුම අයදුම්පත් දැනුම්දකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

04 විනාග ගැස්තු

- I විනාගයට පළමුවන වතාවට ඉදිරිපත්වන අයදුම්කරුවන් විනාග ගැස්තු වලින තිදුනස් කරනු ලැබේ. මට පෙර අයදුම් කළද විනාගයට පෙනී තොකිටි අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට රු 25/- බැඳීන් අවලංග තොකල මුද්දර අයදුම් පත්‍රයේ අලවා තමන්ගේ අත්සන හා දිනය ගොඳු එවා තිසි ලෙස අවලංග කළයුතුය.
- II කිසිදු කරනුයේ මත ගෙවන ලද විනාග ගැස්තු වෙනත් විනාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් සිදු කරනු තොලැබේ.

05 විනාගයට අනුකූල කරගතිම.

- I නිසි පරිදි සම්පුර්ණකර ඇති අයදුම්පත් සඳහා අපේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර තිබුන් කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පුර්ණ කර ගාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. වෙත් තොමැතිව විනාගයට පෙනී සිටිමට ඉඩිදෙනු තොලැබේ.
- II විනාග අපේක්ෂක / අපේක්ෂකාවන් විසින් විනාග ගාලව තැපැලු විනාග ගාලාධිපතිට ස්වකිය අනෙකුතාවය තහවුරු කළයුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියටිල අනුරූප එකක් ඉදිරිපත් කළ යුතුය.

(අ) ජාතික හැඳුනුම්පත

- (අ) සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස තිබුන් කරන ලද හැඳුනුම්පත
- (ඇ) විවෘත රියදුරු බලපත්‍රය
- (එ) විවෘත විදේශ ගමන් බලපත්‍රය

06 විනාග පරිපාටිය

මෙම කාර්යක්ෂමතා ක්‍රිංචි පරේක්ෂණය “හෙදකම පිළිබඳ තනයාග්මක දැනුම” හා “වාට්ටු කළමනාකරණය” යනුවෙන් රැවනා මද්දලයේ ප්‍රශ්න පත්‍ර දෙකකින් යුත්ත වන අතර වික් එක් ප්‍රශ්න පත්‍රය සඳහා කාලය පැය 03 බැඳීන් වේ. එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා ලකුණු 100 බැඳීන් වෙන් කෙරේ. සමන් විම සඳහා එක් ප්‍රශ්න පත්‍රයකට අවම වශයෙන් ලකුණු 40 ක් ලබා ගත යුතු අතර, වික් වරකදී හෝ කිහිපවරකදී පෙනී සිට විනාගය සම්පුර්ණකළ හැකිය. නිලධාරීන් විනාගයට පෙනී සිටින පළමු අවස්ථාවේදී අදාළ සියලුම විෂයන්ට අයදුම් කළ යුතුය. තහඳුරට බඳවා ගැනීමට පෙර සිං හෙද / ගෙදියන් වශයෙන් වන ප්‍රූන්ත්ව ඉල්පුම් කරන ලද ගානු මාධ්‍යයන්ම පමණක් ඉල්පුම් කළ යුතුය.

07 විෂය නිර්දේශය

- (i) ගෙදකම පිළිබඳ තහායාත්මක දැනුම ප්‍රයෝග පූරුෂ
 - ගලප ගෙදකම
 - වෛද්‍ය ගෙදකම
 - ප්‍රමා ගෙදකම
- (ii) වාච්‍ය කළමනාකරණය ප්‍රයෝග පූරුෂ
 - රෝගී සහ්ත කළමනාකරණය
 - පාව විධ සංක්‍රෑපය
 - ක්‍රියාකාරී සැලැස්ම , මාකිකව / වාර්ෂික

සැම ප්‍රයෝගක්ම රාජ්‍ය ප්‍රයෝග අවකින් සමත්වීතය. එයින් ඕනෑම ප්‍රයෝග පහකට පිළිගුරු කැපයීය යුතුය.

08. විනාග සම්බන්ධ රෝගී අනුගමනය කිරීම

අපේක්ෂකයින් වියින් වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පූරුෂයින් හෝ කුමන හෝ පොතකින්, හෝ කවර ආකාරයක සටහන් යෙහින කොළයකින්, හෝ වෙනත් කිසිවකින් හෝ ගෙන බල උත්තර ලිවිම තහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පූරුෂ දෙය බෙමද නොකළ යුතුය. එයේම වෙනත් අයදුම්කරවෙකුට උද්‍යි කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරවෙකුගෙන් හෝ පුද්ගලයෙකුගෙන් උද්‍යි බොගැනීමෙන්ද වැළකි සිටිය යුතුය. තවද ජාගම දුරකථන හා ඒ හා සමාන සන්නිවේදන හා විද්‍යුත් උපකරණද භාවිත කිරීමෙන් වැළකි සිටිය යුතුය. මෙම නිරි කඩ සරතු බෙන ඕනෑම අපේක්ෂකයෙකු දැඩිවම් ලැබීමට යටත් වනු ඇත.

09. කරණුකර මෙම වකුලේව ලිපියේ ඩිංජල, දෙමළ හා ඉංග්‍රීසි නිවේදනයක් පාඨ අතර යම් අනුකූලතාවයක් මතුවුවනෙක් ඩිංජල මධ්‍ය විනාග නිවේදනය බලපෑවන්වේ.

ව්‍යාමික එව්. ගම්ගේ
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II
සෞඛ්‍ය අමාත්‍යාංශය
"සුවසිරිපාය"
කොළඹ 10.

(නිලධාන ට්‍රේල් ගම්ගේ)
ව්‍යාමික එව්. ගම්ගේ
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II
ලේකම් වෙනුවට.

පිටපත -

- | | |
|---|----------|
| 1. නි.අ.ප (අධ්‍යාපන, ප්‍රහාර හා පර්යේෂන) | - අ.ක.ය. |
| 2. අධ්‍යක්ෂ (පාලන) I | - අ.ක.ය. |
| 3. අධ්‍යක්ෂ (හෙද පාලන) II | - අ.ක.ය. |
| 4. අධ්‍යක්ෂ (හෙද අධ්‍යාපන) | - අ.ක.ය. |
| 5. අධ්‍යක්ෂ (හෙද වෛද්‍ය සේවා) | - අ.ක.ය. |
| 6. අධ්‍යක්ෂ (පාලන) V | - අ.ක.ය. |
| 7. ත්‍රිත්‍ය හමුදාපතිවරුන් | - අ.ක.ය. |
| 8. ආයුර්වේද කොමකාරියා | - අ.ක.ය. |
| 9. කියලුම හෙද විද්‍යාල්පතිවරුන්ට | - අ.ක.ය. |

EXD

සංඛ්‍යාත ප්‍රයෝග සඳහා පෙනී

ආදර්ශ අයදුම්පත

හෙද සේවයේ II වැනි ශේෂීයේ නිලධාරීන් සඳහා වන කාර්යාල්‍ය ක්‍රියා පරික්ෂණය - 2021

01. (ආ) (i) අයදුම්කරුගේ සම්පූර්ණ නම (සිංහලෙන්) :
.....
- (ii) අයදුම්කරුගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැටිවල් අත්‍යරිත):

- (iii) මෙහෙරු නම (සිංහලෙන්) :
.....
- (iv) මෙහෙරු නම (ඉංග්‍රීසි කැටිවල් අත්‍යරිත)

- (ආ) (i) II ශේෂීයට උසස් කළ/ අන්තර්ග්‍රහණය කළ දිනයලිපි අංකය :
(ii) 2010.11.01 වන දිනට II ශේෂීයේ සංඝ සේවා කාලය :
(iii) දෙනැට බෙන වාර්ෂික වැටුප -
(iv) දුරකථන අංකය
(v) ජාතික හැඳුනුම්පත් අංකය

- (vi) විද්‍යුත් තපෑල:

02. කහ මෙවර පෙනී සිටිමට බිලාපොටොත්තුවන විෂයන් ඉදිරියේ ඇති කොටුව තම (✓) ලක්ෂ යොදුන්න. පෙනී නොසිට්තේන්ම (X) ලක්ෂ යොදුන්න.

හෙදකම පිළිබඳ න්‍යායාත්මක දැනුම

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

වාචුව කළමනාකරණය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

03. (ආ) දෙනැට සේවය කරන ආයතනය (සිංහලෙන්) :-

(ඉංග්‍රීසියෙන්) :-

- (ආ) මෙම ආයතනය අයෙන් වන්නේ - එක්විය ආමාත්‍යාංශයට

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

- පළාත් සභාවට

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

(ආ) පළාත් සභාවීන්ම් අදාළ පළාත : -

(ආ) විය අයෙන් දියුරික්කය :-

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

(මෙම දියුරික්කයේ විනාග මධ්‍යස්ථානයන් නොමැති නම් ආයතනයෙහි විනාග මධ්‍යස්ථානයට අනුයුත් කරන ඇත.)

- (ආ) විනාග ප්‍රවේශ පාරුය එළිම සඳහා නිවාර්ධි හා පැහැදිලිව ලිපිනය එයන ලද 9"x4" ප්‍රමාණයේ රු 45.00 ක මුද්දාර ඇවුම් ප්‍රෙමි කවර 02 ක් අයදුම්පත්ව අමුණු ලද්දේදී ?
(ආ) තැපැල් ලිපිනය (සිංහලෙන්) :-
- (ආ) තැපැල් ලිපිනය (ඉංග්‍රීසියෙන්) :-

04. විනාගයට පෙනී සිටින බඩුය : - (සිංහල/ඩේමල/ඉංග්‍රීසි)

(නතුරුව බිඳුවා ගැනීමට පෙර සිංහ හෙද / හෙදියන් වන ප්‍රාග්‍රාම් ඉල්ලුම් කරන ලද භාවා මාධ්‍යයෙන්ම පමණක් ඉල්ලුම් කළ යුතුය)

05. (අ)මෙම ප්‍රථම මෙම විභාගයට පෙනී සිටියේදී ? :-

(අ) අයදුම්පත් ඉදිවාස් කරන්නේ ප්‍රථම වරට නොවේ නම් මුද්දර අලවා තිබේදී ? :-

මුද්දර කොටුව

06. අයදුම්කරුගේ සහතිකය

මාලය දැනුම හා විශ්වාසය පරිදි

- (i) මගේ දැනුම හා විශ්වාසය පරිදිමෙම අයදුම් පූරුෂයේ සඳහන් කර ඇති තොරතුරු සත්‍ය බවත්, මෙම විභාගයට මා පෙනී සිටින්නේ ප්‍රථම වතාවට බැවින් විභාග ගාස්තු ගෙවීම අනවයෙහි බවත්/ ප්‍රථම වතාවට නොවන බැවින් රු.....ක් වටිනා මුද්දර අලවා ඇති බවත් * මෙම අයදුම් පූරුෂය මා විධින් අලවා ඇති මුද්දර අවලංගු කිරීමට පෙර වලංගු වූ පාවතිවා නොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.
- (ii) කොඩින අමාත්‍යාංශය විධින් විභාග පිළිබඳව පනවා ඇති නිතිවිති වලට එකතුව ත්‍රියා කිරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා තුළුදෝසකු බව පෙනී ගියහෙත්, මගේ විභාගාලේක්සක්ස්විය අවලංගු කිරීමට යහු ලබන කටයුතු හෝ සිර්ස්යකු මෙම එකතුව වන බවත් මෙධින් සහතික කරමි.

දිනය.....

අයදුම්කරුගේ අත්සන

07 විශේෂ ජ්‍යෙෂ්ඨ හෙද කිලබරිතියෙන් සහතිකය

.....මහතා/මිය/මෙනවිය* II වන ජ්‍යෙෂ්ඨ හෙද කිලබරිතියක / කිලබරියකු වශයෙන් මාලය ආයතයේ දේවය කරන බවත් මෙම විභාගය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවත් සහතික කරමි.

දිනය

විශේෂ ජ්‍යෙෂ්ඨ හෙද කිලබරිතියෙන් අත්සන
(මුළුව තැකිය දුනුය)

08 පොදුගලුක ලිපිගොනු භාර විෂය කිලබරිතියෙන් /කිලබරිතියෙන් සහතිකය

මෙම අයදුම්පත් බාර ගත්ත අවකාශ දිනයට පෙර මා වෙත බාරදුන් බවත්, පොදුගලුක ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විධින් තිබැරදිව මෙම අයදුම්පත් සම්පූර්ණකර ඇති බවත්, II ජ්‍යෙෂ්ඨයේ කාර්යක්ෂමතා කඩුම් විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවත් මෙම අයදුම්පතෙන් පිටපතක් පොදුගලුක ලිපි ගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

නම

අත්සන

09 ආයතන ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා/මිය/මෙනවිය* කිලබරියක වශයෙන් මෙම ආයතනයේ දේවය කරන බවත් මෙම විභාගයට පෙනී සිටින්නේ ප්‍රථම වතාවට/ප්‍රථම වතාවට නොවන* බවත් රු..... / ක් වටිනා මුද්දර මෙම අයදුම් පූරුෂය අලවා ඇති බවද / මුද්දර ඇලුවීම අනවයා බවත්* අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලුක ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව තිබැරදි බවත් මෙම විභාගයට පෙනී සිටීමට ඔහුව/ ඇයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි. මා ඉදිරිපිටදී අත්සන් කළ බවද සහතික කරමි.

දිනය

අත්සන ප්‍රධානීයාගේ අත්සන
(මුළුව තැකිය දුනුය)

10 විමෙන්ය කොට්ඨාග / විශේෂ ව්‍යාපාර ප්‍රධානීයාගේ අත්සන

.....මහතා /මිය/ මෙනවිය / II වන ජ්‍යෙෂ්ඨ හෙද කිලබරිතියක /කිලබරියකු වශයෙන් මෙය ආයතනයේ දේවය කරන බවත් අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලුක ලිපි ගොනුවේ ඇති තොරතුරු අනුව තිබැරදි බවත් මෙම විභාගයට පෙනී සිටීමට ඔහුව/ ඇයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය

විමෙන්ය කොට්ඨාග / විශේෂ ව්‍යාපාර ප්‍රධානීයාගේ
(මුළුව තැකිය දුනුය)

(අනවයා තොට් කළ භාරිත්)